



COVID-19 පරීක්ෂාව

COVID-19 පරීක්ෂාවක් සිදු කල යුත්තේ කුමන අවස්ථාවලදීද?

- ඔබට COVID-19 රෝග ලක්ෂණ ඇතිනම්
- ඔබ දරුණු ලෙස රෝගාතුරවීමේ වැඩි අවදානමක් ඇතිනම් සහ COVID-19 ආසාදනය ඇති අයෙකු වෙත මෑතකදී නිරාවරණය වුණ නම්.
- ඔබ නිවෙසේ සිටින අයෙකුට ආසාදනය ඇතිවී ඇතිනම් හෝ COVID-19 ආසාදනය ඇති අයෙකු හට නිරාවරණයවීමේ මධ්‍යස්ථ හෝ වැඩි අවදානමක් ඇතිනම්.



දරුණු ලෙස රෝගාතුරවීමේ වැඩි අවදානම ඇත්තේ කා හටද?

- වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය
- ගර්භනී කාන්තාවන්
- ඇබොරිජනල්, ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් සහ පැසිෆික් දූපත්වාසීන් (වයස අවුරුදු 35 සහ ඊට වැඩි)
- සඵලතාවය, දියවැඩියාව, දරුණු හෘද වාහිණී රෝග, නිදන්ගත පෙනහළු රෝග (පසුගිය මාස 12 ඇතුළත දරුණු ඇදුම හේතුවෙන් රෝහල්ගතවූ අය ඇතුළුව) දරුණු නිදන්ගත අක්මා හෝ වකුගඩු රෝග, සක්රීය පිළිකා හෝ දුර්වලවූ ප්‍රතිශක්තිකරණය ඇති අය
- සිය පෙනහළු, හෘදය වස්තුව හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇතිව ආබාධිතවූ අය ඇතුළුව සමහර ආබාධිත අය
- වැඩිහිටි රැකවරණ සහ ආබාධිත රැකවරණ පහසුකම්වල සිටින නේවාසිකයන්
- එන්නත් ලබා නොගත් වයස අවුරුදු 18 සහ ඊට වැඩි අය


මා විසින් කුමන COVID-19 පරීක්ෂණය කර ගත යුතුද?

ඔබට COVID-19 ඇතිනම් ඔබ විසින් කරගත හැකි විවිධ පරීක්ෂණ දෙකක් ඇත. ඔබ විසින්ම කරගත හැකි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව (RAT) සහ පරීක්ෂණ සායනයකදී සිදු කරන PCR (නාසයට සහ උගුරට ස්වෝබයක් දමන) පරීක්ෂාව.



- ඔබට දරුණු ලෙස රෝගාතුරවීමේ අවදානම ඇතිනම්, ඔබ විසින් PCR පරීක්ෂාවක් කරගත යුතුය. ඔබට PCR පරීක්ෂණ ප්‍රතිඵල ඉක්මණින් ලබාගත නොහැකි නම්, ඔබගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල බලා සිටින අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් (ඔබ ලග ඇතිනම්) කර ගන්න.
- ඔබට දරුණු ලෙස රෝගාතුරවීමේ වැඩි අවදානමක් නැතිනම්, ඔබගේ වෛද්‍යවරයා විසින් PCR පරීක්ෂාවක් කර ගන්නා ලෙස උපදෙස් නොදුන් අවස්ථාවල, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් කර ගන්න.

මා හට COVID-19 ආසාදනය ඇති බවට පරීක්ෂාවකින් තහවුරු වුණ නම් මා විසින් කුමක් කල යුතුද?



- ඔබට ආසාදනය ඇති බවට PCR පරීක්ෂණයකින් සනාථ වුණ නම්, ඔබට රෝග ලක්ෂණ නැති වුවද, ඔබට COVID-19 ඇත. COVID-19 ඇති බවට පරීක්ෂණයකින් සනාථවූ අය සහ ආරක්ෂාකාරී ලෙස COVID-19 නිවසේදී කළමනාකරණය සම්බන්ධ උපදෙස් පිළිපැදිය යුතුය.
- ඔබට COVID-19 ආසාදනය ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් සනාථවුණ නම්, ප්‍රතිඵලය Service NSW සමඟ ලියාපදිංචිකර, COVID-19 ඇති බවට පරීක්ෂණයකින් සනාථවූ අය සහ ආරක්ෂාකාරී ලෙස COVID-19 නිවසේදී කළමනාකරණය සම්බන්ධ උපදෙස් පිළිපැදිය යුතුය.

ඔබගේ සෞඛ්‍යය සම්බන්ධව කිසියම් ගැටළුවක් ඇති අතර භාෂා උපකාර අවශ්‍ය නම්, දුරකථන අංක 131 450 ඔස්සේ TIS අමතා දුරකථන අංක 1800 022 222 ඔස්සේ Health Direct ඉල්ලා සිටින්න.